

කර්මාන්ත සංවර්ධන අධිකාරිය

බස්නාහිර පළාත

බස්නාහිර පළාතේ කර්මාන්ත කරුවන් ලියාපදිංචි කිරීමේ අවබෝධතා කොන්දේසි පත්‍රය

01. බස්නාහිර පළාතේ නීත්‍යානුකූල කර්මාන්තයක නියුතු තැනැත්තෙකු හෝ තැනැත්තියක විය යුතුවේ. එය සහතික කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් හෝ අදාළ ප්‍රදේශයේ ග්‍රමසේවක විසින් සහතික කිරීමක් සිදුකළයුතුවේ.
02. ලියාපදිංචිය අපේක්ෂා කරන තැනැත්තා හෝ තැනැත්තිය නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සපයන සේවාවන් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සෑහීමකට පත්වන ප්‍රමිතියකින් යුක්ත වියයුතුවේ.
03. කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබන සේවා සැපයීම් හා කර්මාන්ත සංවර්ධනය සඳහා කරනු ලබන විශේෂ වැඩසටහන් වලදී වලංගු ලියාපදිංචි කාලය තුළ ලියාපදිංචි කර්මාන්තකරුවාට ප්‍රමුඛතාවය දී කටයුතු සිදුකරන අතර කර්මාන්ත කරුවා විසින් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරනු ලබන ඇගයීම් සඳහා සත්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කළයුතුවේ.
04. කර්මාන්තකරුවා විසින් කර්මාන්ත සංවර්ධන අධිකාරියට රුපියල් 500.00 ක ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතුවේ. මෙම ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පසු ලියාපදිංචිය සනාත කර අධිකාරිය විසින් සහතික පත්‍රයක් ලබාදෙනු ලැබේ. ඔබට හැඳුනුම් පතක් අවශ්‍යය වේ නම් ඉල්ලුම් පත්‍රයේ ඉල්ලුම්කර තිබිය යුතුවන අතර ඒ සඳහා රුපියල් 500.00 ක මුදලක ගෙවීමක් හා පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් (02ක්) කර්මාන්ත සංවර්ධන අධිකාරියට ලබාදිය යුතුවේ.
05. ලියාපදිංචි කර්මාන්තකරුවා විසින් නිෂ්පාදන, අලෙවි, මූල්‍ය, හෝ වෙනත් ඕනෑම අරමුණක් වෙනුවෙන් බස්නාහිර පළාතේ කර්මාන්ත සංවර්ධන අධිකාරිය යන නම භාවිතා කිරීම හෝ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිල ලාංඡනය භාවිතාකර ලිපි යැවීම හෝ බැනර්, කටවුට්, පුවත් පත් දැන්වීම්, යන ඕනෑම ආකාරයේ ප්‍රදර්ශනයක් සිදු කිරීම අධිකාරියේ ලිඛිත අවසරයකින් තොරව සිදුනොකළ යුතුය.
06. මෙම ලියා පදිංචිය ලියාපදිංචි දින සිට වසර දෙකකට පමණක් වලංගුවේ.
07. කර්මාන්ත සංවර්ධන අධිකාරිය හේතු සහිතව දින දාහතරකට (14) පෙර සිදුකරනු ලබන දැනුම් දීමකින් මෙම ලියාපදිංචිය අහෝසිකල හැකි අතර ලියාපදිංචි ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

බස්නාහිර පළාතේ කර්මාන්ත කරුවකු වශයෙන් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ඉහත කොන්දේසි වලට හා වසර දෙකක කාලයක ට යටත්ව ලියාපදිංචිය භාරගනිමි.

නම :

.....
අත්සන

දිනය.....

ලියාපදිංචිය සඳහා ගෙවීම් කර ඇති කුවිතාන්සිපත් අංකය.....
හැඳුනුම් පත සඳහා ගෙවීම් කර ඇති කුවිතාන්සිපත් අංකය.....